

AL/2018/33/S-I

සියලු ම හිමිකම් ඇවිරිණි/முழுப் பதிப்புரிமையுடையது/All Rights Reserved]

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2018 අගෝස්තු
கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2018 ஓகஸ்ட்
General Certificate of Education (Adv. Level) Examination, August 2018

ගිණුම්කරණය

I

கணக்கீடு

I

Accounting

I

33

S

I

2018.08.21/ 0830 - 1030

පැය දෙකයි

இரண்டு மணித்தியாலம்

Two hours

උපදෙස්:

- * අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති හිත් ඉර මත ලියන්න.
- * අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ හිත් ඉර මත ලියන්න.
- * සෑම ප්‍රශ්නයකට ම ලකුණු දෙක බැගින් හිමි වේ.
- * විභාග අංකය, ඉහළින් ඇති කොටුවේ පැහැදිලි ව සටහන් කරන්න.

විභාග අංකය :

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.

	අත්තන	සංකේත අංක	I පත්‍රය සඳහා	
			ප්‍රශ්න අංකය	ලකුණු
1 වන පරීක්ෂකගේ			01 - 30	
2 වන පරීක්ෂකගේ			31 - 50	
අති/ප්‍රධාන පරීක්ෂකගේ				
ගණිත පරීක්ෂකගේ				
ප්‍රධාන පරීක්ෂකගේ			එකතුව	

1. ආයතනයක් විසින් පිළියෙල කරනු ලබන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - මෙම ප්‍රකාශන ප්‍රධාන වශයෙන් ආයතනයක අතීත මූල්‍ය තොරතුරු සපයයි.
 B - බාහිර පාර්ශ්වයන් ඉල්ලු විටෙක මෙම ප්‍රකාශන පිළියෙල කරනු ලබයි.
 C - ගිණුම්කරණ ප්‍රමිත සහ තෛතික අවශ්‍යතාවන්ට අනුකූලව මෙම ප්‍රකාශන පිළියෙල කරනු ලබයි.
- (1) A පමණි. (2) A හා B පමණි. (3) A හා C පමණි.
 (4) B හා C පමණි. (5) A, B හා C යන සියල්ලම. (.....)

● අංක 2, 3 සහ 4 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

නිහාල්ගේ ව්‍යාපාරයෙහි පහත ගනුදෙනු සිදු විය.

- * 2018.03.01 - පිරිවැය රු. 150 000 ක් වූ භාණ්ඩ උපසේනගෙන් ණයට මිල දී ගැනීම
- * 2018.03.05 - පිරිවැය රු. 30 000 ක් වූ භාණ්ඩ උපසේනට ආපසු යැවීම
- * 2018.03.20 - පිරිවැය රු. 100 000 ක් වූ භාණ්ඩ රු. 160 000 කට ණයට විකිණීම
- * 2018.03.20 - විකුණුම් කොමිස් රු. 10 000 ක් ගෙවීම
- * 2018.04.02 - උපසේනට ගෙවිය යුතු සම්පූර්ණ මුදල පියවීම

2. 2018.03.31 දිනට නිහාල්ගේ ව්‍යාපාරයේ ඉහත ගනුදෙනුවල ශුද්ධ බලපෑම නිරූපණය කරන ගිණුම්කරණ සමීකරණය වනුයේ:

	වත්කම් (රු.)	=	වගකීම් (රු.)	+	හිමිකම් (රු.)
(1)	+50 000		-		+50 000
(2)	+60 000		-		+60 000
(3)	+170 000		+120 000		+50 000
(4)	+170 000		+150 000		+20 000
(5)	+180 000		+120 000		+60 000

(.....)

3. ඉහත ගනුදෙනු නිසා 2018.03.31 දිනට නිහාල්ගේ ව්‍යාපාරයේ ණයහිමි පාලන ගිණුමේ සහ ණයගැති පාලන ගිණුමේ ශේෂවල වැඩි වීම වනුයේ:

	ණයහිමි පාලන ගිණුම (රු.)	ණයගැති පාලන ගිණුම (රු.)
(1)	20 000	150 000
(2)	20 000	160 000
(3)	120 000	150 000
(4)	120 000	160 000
(5)	150 000	160 000

(.....)

[දෙවැනි පිටුව බලන්න.

4. උපයෝගී සමග සිදු වූ ගනුදෙනු ඒවා සිදු වූ අනුපිළිවෙළට නිහාල්ගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීමට යොදාගනු ලබන මූලික ලියවිලි වනුයේ:
- (1) ඉන්වොයිසිය, බැරපත, ගෙවීම් වවුචරය
 - (2) ඉන්වොයිසිය, හරපත, ගෙවීම් වවුචරය
 - (3) ඉන්වොයිසිය, හරපත, ජර්නල් වවුචරය
 - (4) ඉන්වොයිසිය, බැරපත, ජර්නල් වවුචරය
 - (5) ඉන්වොයිසිය, ජර්නල් වවුචරය, ගෙවීම් වවුචරය
- (.....)
5. පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ පොදු ලෙජරය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ ද?
- A - ආයතනයක ගනුදෙනු ප්‍රථමයෙන් පොදු ලෙජරයෙහි සටහන් කරනු ලබයි.
- B - ආයතනයක් විසින් දිවිත්ව සටහන් ක්‍රමය මත පදනම්ව පවත්වාගෙන යනු ලබන ගිණුම් සමූහය පොදු ලෙජරය වේ.
- C - ආයතනයක ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කළ පසුව පොදු ලෙජරයට පිටපත් කරනු ලබයි.
- D - ගිණුම් කාලච්ඡේදය අවසානයේදී ආයතනයක පොදු ලෙජරයෙහි සියලු ගිණුම් සඳහා පියවීමේ සටහන් තබනු ලැබේ.
- (1) A පමණි.
 - (2) B හා C පමණි.
 - (3) A, B හා C පමණි.
 - (4) B, C හා D පමණි.
 - (5) A, B, C හා D යන සියල්ලම.
- (.....)
6. මූල්‍ය වර්ෂයක් තුළදී ව්‍යාපාරයක් විසින් උපයන ලද ලාභය නිරූපණය කරන සමීකරණය වනුයේ:
- (1) වසර අග හිමිකම + ගැනිලි + නව ප්‍රාග්ධනය හඳුන්වාදීම - වසර මූල හිමිකම
 - (2) වසර අග හිමිකම + ගැනිලි - නව ප්‍රාග්ධනය හඳුන්වාදීම - වසර මූල හිමිකම
 - (3) වසර අග හිමිකම - ගැනිලි + නව ප්‍රාග්ධනය හඳුන්වාදීම - වසර මූල හිමිකම
 - (4) වසර අග හිමිකම - ගැනිලි - නව ප්‍රාග්ධනය හඳුන්වාදීම - වසර මූල හිමිකම
 - (5) වසර අග හිමිකම + ගැනිලි + නව ප්‍රාග්ධනය හඳුන්වාදීම + වසර මූල හිමිකම
- (.....)
7. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළව ගිණුම්කරණ සංකල්ප භාවිත කිරීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?
- A - මූල්‍ය ප්‍රකාශන තුළ හිමිකම වෙනම මූලිකාංගයක් ලෙස හඳුනාගැනීම සිදු කරනුයේ ඒකක සංකල්පයට අනුව ය.
- B - මූල්‍ය ප්‍රකාශනවල වත්කම් සහ වගකීම්, ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීමට පදනම් වන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පයයි.
- C - එක් එක් කාලච්ඡේදයේ ක්ෂය, ආදායම් ප්‍රකාශනයේ හඳුනා ගැනීම ගැළපුම් සංකල්පයට අනුකූල වේ.
- (1) A පමණි.
 - (2) A හා B පමණි.
 - (3) A හා C පමණි.
 - (4) B හා C පමණි.
 - (5) A, B හා C යන සියල්ලම.
- (.....)
8. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග මිනුම් කිරීම සඳහා යොදාගත හැක්කේ පහත කුමන මිනුම්කරණ පදනම් ද?
- A - ඓතිහාසික පිරිවැය B - සාධාරණ අගය
- C - උපලබ්ධි විය හැකි අගය D - වර්තමාන අගය
- (1) A හා B පමණි.
 - (2) A හා C පමණි.
 - (3) A, B හා C පමණි.
 - (4) A, B හා D පමණි.
 - (5) A, B, C හා D යන සියල්ලම.
- (.....)
9. LKAS 17 (කල්බදු) ප්‍රමිතයට අනුව කල්බදු, මූල්‍ය සහ මෙහෙයුම් ලෙස වර්ග කිරීම මගින් වඩාත්ම ආරක්ෂා වන ගිණුම්කරණ තොරතුරුවල ගුණාත්මක ගති ලක්ෂණය වන්නේ:
- (1) සංසන්දනාත්මක බවයි.
 - (2) විශ්වසනීය නියෝජනයයි.
 - (3) කාලීන බවයි.
 - (4) අවබෝධ කරගත හැකි බවයි.
 - (5) සත්‍යාපනය කළ හැකි බවයි.
- (.....)
10. පහත දැක්වෙන කුමක්, සුභසාධක සංගමයක් විසින් පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශනවල සංරචක ලෙස සලකනු ලබන්නේ ද?
- A - සමුච්චිත අරමුදල් ගිණුම B - මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- C - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය D - සාමාජික මුදල් ගිණුම
- E - ආදායම් සහ වියදම් ගිණුම
- (1) A හා D පමණි.
 - (2) B හා C පමණි.
 - (3) A, D හා E පමණි.
 - (4) B, C හා E පමණි.
 - (5) A, B හා E පමණි.
- (.....)

● අංක 11 සහ 12 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

ආයතනයක පොදු ලෙජරයෙහි 2018.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය රු. 500 000 ක් විය. කෙසේ වුව ද මෙම ශේෂය එදිනට ණයගැති ලෙජරයෙන් උපුටාගත් ශේෂවල එකතුවට සමාන නොවී ය. පසුව කරන ලද විමර්ශනයේදී පහත දෑ හෙළිදරව් විය.

- (i) 2018 මාර්තු මාසය තුළදී ණයගැතියන්ගෙන් ලද රු. 180 000 ක චෙක්පත් මුදල් ලැබීම් ජර්නලයේ සහ ණයගැති ලෙජරයෙහි අදාළ ගිණුම්වල පමණක් සටහන් කර තිබුණි. කෙසේ වුව ද මෙය පොදු ලෙජරයට පිටපත් කර නොමැත.
- (ii) රු. 520 000 ක ණයට විකුණුම්, විකුණුම් ජර්නලයේ සටහන් කර තිබුණේ රු. 250 000 ක් ලෙස ය. කෙසේ වුව ද මෙය ණයගැති ලෙජරයෙහි නිවැරදිව සටහන් කර තිබුණි.
- (iii) රු. 50 000 ක කපා හළ බොල්ණය පොදු ලෙජරයෙහි නිවැරදිව සටහන් කර තිබුණි. කෙසේ වුව ද මෙය ණයගැති ලෙජරයෙහි අදාළ ණයගැති ගිණුමේ සටහන් කර නොතිබුණි.
- (iv) ණයගැති ලෙජරයෙන් ශේෂ උපුටා ගැනීමේදී රු. 80 000 ක ශේෂයක් මගහැරී තිබුණි.

11. ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති ලෙජරයෙන් උපුටා ගන්නා ලද ණයගැති ලෙජර ශේෂවල එකතුව වන්නේ:

- | | | |
|-----------------|-----------------|-----------------|
| (1) රු. 440 000 | (2) රු. 470 000 | (3) රු. 560 000 |
| (4) රු. 590 000 | (5) රු. 620 000 | (.....) |

12. 2018.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ නිවැරදි ශේෂය වන්නේ:

- | | | |
|-----------------|-----------------|-----------------|
| (1) රු. 440 000 | (2) රු. 470 000 | (3) රු. 560 000 |
| (4) රු. 590 000 | (5) රු. 620 000 | (.....) |

13. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයෙහි පහත තොරතුරු වාර්තා කර තිබුණි.

විස්තරය	රු.'000
විකුණුම්	2 000
ඉපැයු පොලිය	250
මෝටර් රථ විකිණීමේ ලාභය	150
පොලී වියදම්	300
මෙහෙයුම් වියදම්	500
විකුණුම් පිරිවැය	1 200
ගැනිලි-භාණ්ඩ	200

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම ව්‍යාපාරය විසින් හඳුනාගත යුතු මුළු ආදායම සහ මුළු වියදම වනුයේ:

	මුළු ආදායම (රු.'000)	මුළු වියදම (රු.'000)
(1)	1 200	800
(2)	1 200	1 000
(3)	2 250	2 000
(4)	2 400	2 000
(5)	2 400	2 200
		(.....)

● අංක 14 සහ 15 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

පහත තොරතුරු නැලින්ද සහ ශාන්ත හවුල් ව්‍යාපාරය හා බැඳේ.

2017.03.31 දිනට ශේෂ	නැලින්ද (රු.'000)	ශාන්ත (රු.'000)
ප්‍රාග්ධන ගිණුම්	800	500
ජංගම ගිණුම්	200	100

2017.04.01 දින නැලින්ද රු. 200 000 ක් අතිරේක ප්‍රාග්ධනය ලෙස ද ශාන්ත රු. 500 000 ක් ණයක් ලෙස ද මුදලින් හවුල් ව්‍යාපාරයට ලබා දෙන ලදී. මෙම ණය මුදල සඳහා වාර්ෂික පොලී අනුපාතය 5% ක් වන අතර එය ශාන්තගේ ජංගම ගිණුමට බැර කරනු ලබයි.

නැලින්ද සහ ශාන්ත අතර ලාභ සහ අලාභ පිළිවෙළින් 3:2 අනුපාතයට බෙදා ගනු ලබන අතර ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම්වල අවසාන ශේෂය මත 10% ක වාර්ෂික පොලී අනුපාතයකට හිමිකම් ලබයි.

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය රු. 500 000 කි. වර්ෂය තුළදී නැලින්ද සහ ශාන්ත පිළිවෙළින් රු. 100 000 ක සහ රු. 50 000 ක මුදල්, හවුල් ව්‍යාපාරයෙන් ගැනිලි ලෙස ලබා ගන්නා ලදී. මේ හැර වෙනත් කිසිදු මුදලක් හවුල්කරුවන් විසින් ලබාගෙන නොමැත.

14. 2018.03.31 දිනට මෙම හවුල් ව්‍යාපාරයේ හිමිකම:

(1) රු. 1 350 000	(2) රු. 1 500 000	(3) රු. 1 650 000
(4) රු. 2 175 000	(5) රු. 2 300 000	(.....)

15. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී හවුල්කරුවන් සමග සිදු වූ ගනුදෙනු තුළින් ලද ශුද්ධ මුදල සහ 2018.03.31 දිනට ශාන්තයේ ජංගම ගිණුමේ ශේෂය:

ලද ශුද්ධ මුදල (රු.)	ශාන්තයේ ජංගම ගිණුමේ ශේෂය (රු.)
(1) 50 000	265 000
(2) 50 000	410 000
(3) 550 000	265 000
(4) 550 000	315 000
(5) 550 000	410 000
	(.....)

16. එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වූ සමාගමක් මිල දී ගත් යන්ත්‍රයකට අදාළ තොරතුරු පහත දැක්වේ.

දිනය	විස්තරය	වටිනාකම (රු.)
2017.04.01	යන්ත්‍රය ආනයනය කිරීම (15% ක VAT සහිතව)	575 000
2017.04.15	සමාගම වෙත යන්ත්‍රය ප්‍රවාහනය කිරීම	40 000
2017.04.30	වැඩබිම සකස් කිරීම සහ යන්ත්‍රය සවි කිරීම	60 000
2017.05.15	මූලික පරීක්ෂණ ධාවනය සිදු කිරීම සහ එමගින් යන්ත්‍රය හොඳින් ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීම	80 000
2017.05.15	මූලික පරීක්ෂණ ධාවනයේදී නිපදවූ අයිතම විකිණීමෙන් මුදල් ලැබීම	30 000
2017.06.30	විවෘත කිරීමේ උත්සවය පැවැත්වීම	20 000

LKAS 16 (දේපළ, පිරිසන සහ උපකරණ) ප්‍රමිතයට අනුව හඳුනා ගැනීමේදී මෙම යන්ත්‍රයෙහි පිරිවැය සහ යන්ත්‍රය ක්ෂය කිරීම ආරම්භ කරන දිනය වන්නේ:

පිරිවැය (රු.)	දිනය
(1) 540 000	2017.04.15
(2) 650 000	2017.05.15
(3) 650 000	2017.06.30
(4) 725 000	2017.06.30
(5) 755 000	2017.05.15
	(.....)

17. සීමිත ගමයේ පොදු සමාගම 2017.04.01 දින මූල්‍ය කල්බද්දක් මත මෝටර් රථයක් මිල දී ගන්නා ලදී. මෙදිනට මෝටර් රථයේ සාධාරණ අගය රු. 5 400 000 ක් වූ අතර එදිනම රු. 1 400 000 ක මූලික ගෙවීමක් සිදු කරන ලදී. වසර 4 ක කල්බදු කාල සීමාව තුළදී රු. 1 262 000 ක කල්බදු වාරිකයක් සෑම වසරකම මාර්තු 31 දින ගෙවිය යුතු ය. පළමු වාරිකය 2018.03.31 දින ගෙවන ලදී. කල්බද්ද සඳහා ගමය පොලී අනුපාතය වාර්ෂිකව 10% කි.

LKAS 17 (කල්බදු) ප්‍රමිතයට අනුව 2018.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් ලෙස දක්වනු ලබන කල්බදු වගකීම් වන්නේ:

ජංගම වගකීම් (රු.)	ජංගම නොවන වගකීම් (රු.)
(1) 862 000	2 189 800
(2) 862 000	3 138 000
(3) 948 200	2 189 800
(4) 948 200	3 138 000
(5) 1 262 000	1 876 000
	(.....)

● අංක 18 සහ 19 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

පහත තොරතුරු සීමිත අස්ත් පොදු සමාගමේ 2018.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටා ගන්නා ලදී.

විස්තරය	රු.
පිරිවැටුම	800 000
විකුණුම් පිරිවැය	300 000
පරිපාලන හා බෙදාහැරීමේ වියදම්	80 000
ප්‍රකාශන ශක්තිය මත අතිරික්තය/(හිඟය):	
ඉඩම්	60 000
යන්ත්‍ර	100 000
කාර්යාල උපකරණ	(75 000)

සියලු ම දේපළ, පිරිසක සහ උපකරණ 2018.03.31 දින ප්‍රකාශන ශක්තිය කරන ලදී. ඉඩම් ප්‍රථම වතාවට ප්‍රකාශන ශක්තිය කළ අතර යන්ත්‍ර සහ කාර්යාල උපකරණ දෙවන වතාවට ප්‍රකාශන ශක්තිය කරන ලදී. යන්ත්‍ර සහ කාර්යාල උපකරණ 2016.03.31 දින ප්‍රථම වතාවට ප්‍රකාශන ශක්තිය කිරීමෙන් පිළිවෙළින් රු. 30 000 ක හිඟයක් සහ රු. 40 000 ක අතිරික්තයක් ඇති විය. සමාගමේ සියලුම වත්කම්, හිමිකම් මගින් මූල්‍යනය කර ඇති අතර සමාගම ආදායම් බදු සඳහා යටත් නොවේ.

18. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සමාගමේ මුළු ආදායම සහ මුළු විස්තීරණ ආදායම:

මුළු ආදායම (රු.)	මුළු විස්තීරණ ආදායම (රු.)
(1) 900 000	160 000
(2) 930 000	505 000
(3) 960 000	505 000
(4) 960 000	580 000
(5) 1 000 000	160 000

(.....)

19. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සමාගමේ ලාභය සහ වෙනත් විස්තීරණ ආදායම:

ලාභය (රු.)	වෙනත් විස්තීරණ ආදායම (රු.)
(1) 345 000	90 000
(2) 345 000	130 000
(3) 385 000	160 000
(4) 415 000	90 000
(5) 415 000	130 000

(.....)

20. සීමිත සාරාංශ පොදු සමාගම ඇගයීම් අලෙවි කිරීමේ නිරත වේ. මෙම සමාගමේ 2018.03.31 දිනෙන් අවසන් වර්ෂයේ සාරාංශගත මුදල් ගිණුම් පහත දැක්වේ.

මුදල් ගිණුම (රු.)			
ශේෂය - 2017.04.01	70 000	ණයහිමි පාලන	720 000
විකුණුම්	850 000	ගෙවිය යුතු කුලී වියදම්	40 000
ණයගැති පාලන	550 000	බෙදාහැරීමේ වියදම්	180 000
ලාභාංශ ආදායම්	10 000	පරිපාලන වියදම්	270 000
බැංකු ණය	500 000	මෝටර් රථයක් මිලට ගැනුම්	560 000
		ආදායම් බදු	125 000
		ශේෂය-2018.03.31	85 000
	1 980 000		1 980 000

LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතයට අනුව 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය:

(1) රු. 65 000	(2) රු. 75 000	(3) රු. 85 000
(4) රු. 115 000	(5) රු. 190 000	(.....)

PAPERMASTER.LK

21. 2017.03.31 දිනට සීමිත නිමාලි පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලින් පහත ශේෂ උපුටා ගන්නා ලදී.

විස්තරය	රු.
ප්‍රකාශිත ප්‍රාග්ධනය - එකක් රු. 10 බැගින් නිකුත් කළ සාමාන්‍ය කොටස් 80 000	800 000
ප්‍රත්‍යාගණන සංචිතය	300 000
රඳවාගත් ඉපැයුම්	450 000

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ සමාගම විසින් කරන ලද කොටස් නිකුත්වල තොරතුරු පහත පරිදි වේ.

දිනය	විස්තරය
2017.05.01	කොටසක් රු. 15 බැගින් කොටස් 20 000 ක ප්‍රසිද්ධ කොටස් නිකුත්වත් කරන ලදී. කොටස් 25 000 ක් සඳහා අයදුම්පත් ලැබුණි. කොටස් සමානුපාතිකව විභජනය කරන ලදී.
2018.01.01	2017.04.01 දිනට පැවති සෑම කොටස් හතරකටම එක බැගින් කොටසක් රු. 20 බැගින් නිකුත් කරමින් රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනීක කරන ලදී.

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය රු. 600 000 ක් විය.

2018.03.31 දිනට මෙම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය-සාමාන්‍ය කොටස් සහ හිමිකම්:

ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස් (රු.)	හිමිකම් (රු.)
(1) 1 100 000	1 850 000
(2) 1 100 000	2 525 000
(3) 1 500 000	2 450 000
(4) 1 500 000	2 850 000
(5) 1 600 000	2 925 000

(.....)

22. සීමිත අත්පුල පොදු සමාගමේ 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂවරුන් විසින් 2018.05.15 දින අනුමත කළ අතර සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම 2018.05.30 දින පවත්වන ලදී. 2018.03.31 දිනට පසුව පහත සිදුවීම් සමාගමේ සිදු විය.

A - පිරිවැය රු. 1 000 000 ක් වූ ගොඩනැගිල්ලක් 2018.04.10 දින ඇති වූ ගින්නකින් විනාශ විය.

B - රු. 500 000 ක් ගෙවිය යුතුව තිබූ ණයගැතියකු 2018.05.05 දින බුන්වත් වූ බව ප්‍රකාශ කරන ලදී. 2018.04.05 දින සිදු කරන ලද භාණ්ඩ විකිණීමක් නිසා මෙම ණයගැති ශේෂය ඇති විය.

C - 2018.03.31 දින ආනයනය කරන ලද මෝටර් රථ සඳහා ගෙවිය යුතු රු. 400 000 ක බදු ඇස්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව විසින් 2018.05.10 දින සමාගමට දැනුම් දෙන ලදී.

LKAS 10 (වාර්තාකරණ කාලවර්ෂයට පසු සිදුවීම්) ප්‍රමිතයට අනුව 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල ඉහත කුමන සිදුවීම/සිදුවීම් ගළපන සිද්ධීන් ලෙස සලකනු ලබයි ද?

- (1) A පමණි. (2) B පමණි. (3) C පමණි.
(4) A හා B පමණි. (5) B හා C පමණි. (.....)

23. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත සමන් පොදු සමාගමට පහත තොරතුරු අදාළ වේ.

	රු.'000
විකුණුම් (සියලු විකුණුම් ණය පදනම මත වේ.)	2 400
දළ ලාභය	1 400
සාමාන්‍ය තොගය	200

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ණය එකතු කිරීමේ කාලය දින 45 කි. වසරකට දින 360 ක් බව උපකල්පනය කරන්න.

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සමාගමේ තොග රැඳවුම් කාලය සහ සාමාන්‍ය ණයගැතියෝ:

තොග රැඳවුම් කාලය (දින)	සාමාන්‍ය ණයගැතියෝ (රු.)
(1) 30	53 333
(2) 30	125 000
(3) 30	300 000
(4) 72	53 333
(5) 72	300 000

(.....)

24. සමාගමක ගිණුම්කරණ අනුපාත සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය අසත්‍ය වේ ද?

(පහත එක් එක් අවස්ථාවට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතී යයි උපකල්පනය කරන්න.)

- (1) ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු අනුපාතය වැඩි වීමක් පොලී ආවරණ අනුපාතයට බලපෑමක් ඇති නොකෙරේ.
- (2) පසුගිය වසරට සාපේක්ෂව ණයගැති පිරිවැදුම් අනුපාතය වැඩි වීමක් මගින් ප්‍රවර්තන වර්ෂය තුළදී ඵලදායී ණය එකතු කිරීමේ උපක්‍රමයක් අනුගමනය කළ බව පෙන්නුම් කෙරේ.
- (3) පසුගිය වසරට සාපේක්ෂව තොග රැඳවුම් කාලයේ වැඩි වීමක් මගින් ප්‍රවර්තන වර්ෂය තුළදී ඵලදායී තොග කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පෙන්නුම් කෙරේ.
- (4) පසුගිය වසරට සාපේක්ෂව මුදල් හා මුදල් සමාන දෑවල වැඩි වීමක් මගින් ප්‍රවර්තන වර්ෂයේ ද්‍රවශීලතා අනුපාතවල වැඩි වීමක් පෙන්නුම් කෙරේ.
- (5) පසුගිය වසරට සාපේක්ෂව අවසාන තොගයේ වැඩි වීමක් මගින් ප්‍රවර්තන වර්ෂයේ ක්ෂණික වත්කම් අනුපාතයට බලපෑමක් ඇති නොකෙරේ. (.....)

25. කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - එය කළමනාකරණයේ අභිමතය පරිදි සිදු කරනු ලබයි.
 B - එය සියළු ඇල්මැති පාර්ශ්වයන්ගේ අවශ්‍යතා ගැන අවධානය යොමු කරයි.
 C - එය අනාගත කටයුතු සැලසුම් කිරීමට භාවිත කරනු ලබයි.
 D - එය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම මත පිහිටා තොරතුරු සපයනු ලබයි.
- (1) A හා B පමණි. (2) A හා C පමණි. (3) A, B හා C පමණි.
 - (4) A, C හා D පමණි. (5) A, B, C හා D යන සියල්ලම. (.....)

26. සමාගමක් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා සුවිශේෂී අමුද්‍රව්‍යයක් භාවිත කරයි.

එහි යළි ඇණවුම් ප්‍රමාණය ඒකක 8 000 ක් වේ. අමුද්‍රව්‍ය භාවිතය සහ පොරොත්තු කාලය පහත පරිදි වේ.

	උපරිම	අවම
දිනක භාවිතය (ඒකක)	200	100
පොරොත්තු කාලය (සති)	05	03

සමාගම සතියේ දින හතම වැඩ කරනු ලබයි. මෙම සමාගම විසින් පවත්වා ගනු ලබන අවම සහ උපරිම තොග මට්ටම් වනුයේ:

	අවම තොග මට්ටම (ඒකක)	උපරිම තොග මට්ටම (ඒකක)
(1)	2 800	10 800
(2)	2 800	12 900
(3)	3 800	12 900
(4)	6 000	10 800
(5)	6 000	12 900

(.....)

27. නිෂ්පාදන සමාගමක නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ සේවා දෙපාර්තමේන්තුවක් ඇත. මෙම දෙපාර්තමේන්තුවලට අදාළ අයවැයගත සහ සත්‍ය තොරතුරු පහත පරිදි වේ.

	නිෂ්පාදන දෙපාර්තමේන්තු		සේවා දෙපාර්තමේන්තුව
	යන්ත්‍ර	එකලස්	ගබඩාව
අයවැයගත නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය (රු.)	420 000	320 000	180 000
අයවැයගත සෘජු අමුද්‍රව්‍ය පිරිවැය (රු.)	500 000	400 000	-
අයවැයගත යන්ත්‍ර පැය	52 000	2 000	-
අයවැයගත ශ්‍රම පැය	10 000	20 000	-
සත්‍ය යන්ත්‍ර පැය	50 000	1 000	-
සත්‍ය ශ්‍රම පැය	13 000	16 000	-

සෘජු අමුද්‍රව්‍ය පිරිවැය මත සේවා දෙපාර්තමේන්තුවේ පොදුකාර්ය පිරිවැය, නිෂ්පාදන දෙපාර්තමේන්තු අතර නැවත විභජනය කරනු ලැබේ.

යන්ත්‍ර දෙපාර්තමේන්තුවට සහ එකලස් දෙපාර්තමේන්තුවට වඩාත්ම උචිත පොදුකාර්ය පිරිවැය අත්කරග්‍රහණ අනුපාත:

යන්ත්‍ර දෙපාර්තමේන්තුව	එකලස් දෙපාර්තමේන්තුව
(1) යන්ත්‍ර පැයකට රු. 10	ශ්‍රම පැයකට රු. 20
(2) යන්ත්‍ර පැයකට රු. 10	යන්ත්‍ර පැයකට රු. 200
(3) යන්ත්‍ර පැයකට රු. 10	ශ්‍රම පැයකට රු. 25
(4) ශ්‍රම පැයකට රු. 40	ශ්‍රම පැයකට රු. 25
(5) ශ්‍රම පැයකට රු. 52	යන්ත්‍ර පැයකට රු. 200

(.....)

● අංක 28 සහ 29 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

සමාගමක් තනි භාණ්ඩයක් නිපදවනු ලබන අතර ඒකකයක් රු. 50 කට විකුණනු ලබයි. පහත තොරතුරු ක්‍රියාකාරී මට්ටම් දෙකකට අදාළ වේ.

නිෂ්පාදිත ඒකක ගණන	ඒකකයක පිරිවැය (රු.)
2 000	50
3 000	40

28. මුළු ස්ථාවර පිරිවැය සහ ඒකක විචල්‍ය පිරිවැය පිළිවෙළින්:

- | | |
|--------------------------|--------------------------|
| (1) රු. 20 000 සහ රු. 10 | (2) රු. 20 000 සහ රු. 20 |
| (3) රු. 40 000 සහ රු. 30 | (4) රු. 60 000 සහ රු. 10 |
| (5) රු. 60 000 සහ රු. 20 | |

(.....)

29. සමවිච්ඡේදන ලක්ෂ්‍ය (ඒකකවලින්) සහ දායක විකුණුම් අනුපාතය පිළිවෙළින්:

- | | |
|------------------|------------------|
| (1) 500 සහ 0.4 | (2) 667 සහ 0.4 |
| (3) 1 000 සහ 0.8 | (4) 1 500 සහ 0.6 |
| (5) 2 000 සහ 0.6 | |

(.....)

30. ප්‍රාග්ධන ආයෝජන ව්‍යාපෘති ඇගයීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

A - පිලිගෙවුම් කාල ක්‍රමය, මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට නොගනී.

B - ශුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය, මුළු ව්‍යාපෘති කාලය පුරා ලද මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගනී.

C - ගිණුම්කරණ ඉපැයුම් අනුපාතය මුළු ව්‍යාපෘති කාලය සඳහා ආදායම් සහ වියදම් සැලකිල්ලට ගනී.

- | | | |
|------------------|---------------------------|------------------|
| (1) A පමණි. | (2) B පමණි. | (3) A හා C පමණි. |
| (4) B හා C පමණි. | (5) A, B හා C යන සියල්ලම. | |

(.....)

ලකුණු x =

● අංක 31 සිට 50 තෙක් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු හිත් ඉර මත ලියන්න.

31. පහත දී ඇති එක් එක් තොරතුරු කෙරෙහි වඩාත්ම උනන්දුවක් දක්වන්නේ ව්‍යාපාරයක පහත සඳහන් කුමන ඇල්මැති පාර්ශ්වය ද?

- | | | | |
|---------|--------------|----------------------|------------------------------------|
| (1) රජය | (2) ආයෝජකයන් | (3) ණය සැපයුම්කරුවන් | (4) කළමනාකරුවන් |
| තොරතුරු | | | ඇල්මැති පාර්ශ්වය
(අංකය දක්වන්න) |

A - දිගුකාලීන බැඳීම් පියවීමට ආයතනය සතු හැකියාව

:.....

B - ආයෝජිත ප්‍රාග්ධනයට සාපේක්ෂව ආයතනයේ ලාභදායීත්වය

:.....

C - ආයතනයක් නිපදවනු ලබන භාණ්ඩවල පිරිවැය

:.....

D - ආයතනය ගෙවනු ලබන බදු ප්‍රමාණය

:.....

● අංක 32, 33 සහ 34 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

2018 මාර්තු මාසයේදී සිමිත ගැමුණු පොදු සමාගමේ පහත ගනුදෙනු සිදු විය. මෙම සමාගමේ ගිණුම් වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වේ.

(1) සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් රු. 500 000 ක මුදල් ලැබුණි.

(2) රු. 1 000 000 ක භාණ්ඩ ණයට මිල දී ගැනීම.

(3) ඉඩම ප්‍රථමවතාවට ප්‍රත්‍යාගණනය කරන ලද අතර එමගින් රු. 300 000 ක උනන්දුවක් ඇති විය.

(4) රු. 60 000 ක ප්‍රචාරණ වියදම් දරන ලද අතර එය 2018 මැයි මාසයේදී ගෙවිය යුතු ය.

32. පහත කුමන ප්‍රකාශය මගින් ඉහත එක් එක් ගනුදෙනුවේ බලපෑම දක්වනු ලබයි ද?

බලපෑම

ගනුදෙනුව
(අංකය දක්වන්න)

A - වත්කම් අඩු වීම සහ හිමිකම අඩු වීම :.....

B - වගකීම් වැඩි වීම සහ හිමිකම අඩු වීම :.....

C - වත්කම් වැඩි වීම සහ හිමිකම වැඩි වීම :.....

D - වත්කම් වැඩි වීම සහ වගකීම් වැඩි වීම :.....

33. ඉහත එක් එක් ගනුදෙනුව වාර්තා කරනු ලබන මූලික සටහන් පොත සඳහන් කරන්න.

ගනුදෙනුව

මූලික සටහන් පොත

- (1)
 (2)
 (3)
 (4)

34. ඉහත ගනුදෙනු පොදු ලෙජරයේ වාර්තා කරනුයේ කුමන ගිණුම් වර්ගයක් යටතේ ද යන්න '✓' ලකුණක් යොදමින් දක්වන්න.

ගනුදෙනුව

ගිණුම් වර්ගය

- | | වත්කම් | වගකීම් | ගිණිකම් | ආදායම් | වියදම් |
|-----|--------|--------|---------|--------|--------|
| (1) | | | | | |
| (2) | | | | | |
| (3) | | | | | |
| (4) | | | | | |

● අංක 35 සහ 36 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

පහත තොරතුරු සීමිත අමල් පොදු සමාගමේ 2017.04.01 දිනට අදාළ වේ.

රු.' 000

වෙළෙඳ ලැබිය යුතු දෑ 900
 අඩමාණ ණය සඳහා ඉඩ හැරීම 90

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ පහත ගනුදෙනු සිදු කරන ලදී.

රු.' 000

ණයට විකුණුම් 3 600
 ආපසු එවුම් 400
 වෙළෙඳ ලැබිය යුතු දෑ සඳහා මුදල් ලැබීම 2 800
 කපාහරින ලද බොල් ණය 200

ව්‍යාපාරය විසින් වසර අවසාන වෙළෙඳ ලැබිය යුතු දෑ මත 10% ක අඩමාණ ණය සඳහා ඉඩ හැරීමක් සිදු කරනු ලබයි.

35. 2018.03.31 දිනට පහත දෑ:

- (අ) වෙළෙඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂය (රු.' 000)
 (ආ) වාර්තා කරන ලද වෙළෙඳ ලැබිය යුතු දෑවල ධාරණ වටිනාකම (රු.' 000)

36. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බොල් ණය සහ අඩමාණ ණය වාර්තා කිරීමට අදාළ ජර්නල් සටහන්:

- | | විස්තරය | හර (රු.' 000) | බැර (රු.' 000) |
|-----|-------------------------|---------------|----------------|
| (අ) | | | |
| | (බොල් ණය වාර්තා කිරීම) | | |
| (ආ) | | | |
| | (අඩමාණ ණය වාර්තා කිරීම) | | |

37. ඉසුරුගේ ආහාර සැපයීමේ ව්‍යාපාරයේ පහත ගනුදෙනු සිදු විය.

- * 2018.01.15 - ආහාර සැපයීමට ඇණවුමක් භාරගත් අතර රු. 100 000 ක මුදල් අත්තිකාරමක් ලැබුණි.
- * 2018.01.28 - ඉහත ඇණවුම සඳහා ආහාර සැපයූ අතර රු. 200 000 ක මුදල් ලැබුණි.
- * 2018.02.05 - මෙම ඇණවුම සඳහා ඉතිරි මුදල් රු. 50 000 ක් ලැබුණි.

ඉහත ඇණවුමේ ආදායම හඳුනා ගැනීමට අදාළව:

- (අ) ආදායම හඳුනා ගන්නා දිනය :
- (ආ) මෙදිනට හඳුනා ගත යුතු ආදායම : රු.
- (ඉ) වඩාත්ම උචිත ගිණුම්කරණ සංකල්පය :

38. සීමිත පොදු සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත සඳහන් අයිතම ගැලපීමෙන් එහි ලාභය වැඩිවේ ද (I), අඩුවේ ද (D) හෝ වෙනස් නොවේ ද (NC) යන්න දක්වන්න. (මෙම අයිතම මෙතෙක් පොත්වල ගැලපුම් කර නොමැත.)

ලාභයට වන බලපෑම
(I, D හෝ NC ලෙස දක්වන්න.)

- A - උපචිත විදුලිය :.....
- B - ලැබිය යුතු පොලී ආදායම :.....
- C - ණයහිමියන්ගෙන් ලද වට්ටම් :.....
- D - ඉඩමක් ප්‍රථමවරට ප්‍රත්‍යාගණනයෙන් ලද අතිරික්තය :.....

39. රත්තරු ක්‍රීඩා සමාජයෙහි සාමාජිකයින් ගණන 100 කි. සාමාජිකයකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 2 400 කි. පහත තොරතුරු දී ඇත.

විස්තරය	2018.03.31 දිනට (රු.)	2017.03.31 දිනට (රු.)
කලින් ලද සාමාජික මුදල්	24 000	12 000
හිඟ සාමාජික මුදල්	36 000	48 000

මෙම ක්‍රීඩා සමාජයේ පහත දෑ දක්වන්න:

(අ) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත් සාමාජික මුදල් ආදායම රු.

(ආ) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ලද මුළු සාමාජික මුදල රු.

40. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අනුර සහ බිමල් හවුල් ව්‍යාපාරයේ ලාභ සහ අලාභ විසර්ජන ගිණුමෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.	රු.
ප්‍රාග්ධනය මත පොලිය 5%:		
අනුර	5 000	
බිමල්	<u>20 000</u>	25 000
ලාභ කොටස්:		
අනුර	20 000	
බිමල්	<u>10 000</u>	30 000

මෙම ගිණුම ආධුනික ගිණුම් ලිපිකරුවකු විසින් පිළියෙල කර ඇති අතර එහිදී හවුල් ව්‍යාපාර ගිවිසුම සැලකිල්ලට ගෙන නොමැත. කෙසේ වුව ද මෙම වටිනාකම් හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්වලට පිටපත් කර ඇත.

හවුල් ව්‍යාපාර ගිවිසුම අනුව අනුර සහ බිමල් අතර ලාභ සහ අලාභ පිළිවෙළින් 3:2 අනුපාතයට බෙදාගත යුතු වේ. ගිවිසුමෙහි ප්‍රාග්ධනය මත පොලී සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් නොමැත.

හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් ශේෂ නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන ලියා දක්වන්න.

විස්තරය	හර (රු.)	බැර (රු.)
.....		
.....		

41. ශාන්ත සහ යසින් ව්‍යාපාරයක හවුල්කරුවෝ වෙති. ඔවුන් පිළිවෙළින් 3:2 අනුපාතයට ලාභාලාභ බෙදා ගනු ලැබේ. 2017.04.01 දින දසයන් හවුල්කරුවෙකු ලෙස බඳවා ගත් අතර එදිනට ශාන්තගේ සහ යසින්ගේ ප්‍රාග්ධන ශේෂ පිළිවෙළින් රු. 1 000 000 ක් සහ රු. 750 000 ක් විය. ශාන්ත, යසින් සහ දසයන් අතර නව ලාභාලාභ බෙදා ගැනීමේ අනුපාතය පිළිවෙළින් 2:2:1ක් විය. මෙදිනට හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 3 000 000 ක් ලෙසට ඇස්තමේන්තු කරන ලදී. තව ද කීර්තිනාම ගිණුමක් පවත්වා නොගැනීමටත් එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුළින් ගැලපීමටත් තීරණය කරන ලදී.

කීර්තිනාමය ගැලපූ පසු ශාන්තගේ සහ යසින්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ දක්වන්න.

(අ) ශාන්ත රු. (ආ) යසින් රු.

PAPERMASTER.LK

42. පහත සඳහන් ප්‍රකාශ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය

T/F

- A - කාලය සහ වටිනාකම අවිනිශ්චිත වූ 'විය හැකි බැඳීම්' ප්‍රතිපාදන වේ.
- B - අසම්භාව්‍ය වගකීම් මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන්වල හෙළිදරව් කරනු ලැබේ.
- C - පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකින් අඩු අගයට වසර අවසාන තොගය ආගණනය කරයි.
- D - ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සඳහා අතීතයට බලපාන පරිදි ගිණුම් තබනු ලැබේ.

43. LKAS 1 (මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම) ප්‍රමිතයට අනුව පහත අයිතම මූල්‍ය ප්‍රකාශනවල කුමන සංරචකයේ ඉදිරිපත් කරන්නේ ද යන්න සඳහන් කරන්න.

අයිතමය

මූල්‍ය ප්‍රකාශන සංරචකය

- A - විකුණුම් පිරිවැය
 B - රඳවාගත් ඉපැයුම්
 C - ගෙවූ ආදායම් බදු
 D - වෙළෙඳ ගෙවිය යුතු දෑ

44. LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතය අනුව ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම්වල මුදල් ගලායාම් ලෙස සටහන් කරන අයිතම දෙක බැගින් සඳහන් කරන්න.

වර්ගීකරණය

අයිතමය

- (අ) ආයෝජන ක්‍රියාකාරකම් 1.
 2.
 (ආ) මූල්‍ය ක්‍රියාකාරකම් 1.
 2.

45. සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක තොග පිරිවැටුම් අනුපාතය සහ ජංගම අනුපාතය පිළිවෙළින් වාර 10 ක් සහ 2:1 ක් විය. නමුත් පහත ගනුදෙනු පොත්වලින් අත්හැරී ඇති බව පසුව දැන ගන්නා ලදී.

මෙම ගනුදෙනු සැලකිල්ලට ගත් විට තොග පිරිවැටුම් සහ ජංගම අනුපාත වැඩිවේ ද (I), අඩුවේ ද (D) හෝ වෙනස් නොවේ ද (NC) යන්න සඳහන් කරන්න.

ගනුදෙනුව

තොග පිරිවැටුම්
අනුපාතය
(I/D/NC)

ජංගම
අනුපාතය
(I/D/NC)

- (අ) පිරිවැය රු. 500 000 ක් වූ භාණ්ඩ රු. 800 000 කට ණයට විකිණීම
 (ආ) පිරිවැය රු. 250 000 ක් වූ භාණ්ඩ ණයට මිල දී ගැනීම

46. පහත සඳහන් තොරතුරු සීමිත ආනන්ද පොදු සමාගමේ 2018.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටා ගන්නා ලදී.

රු.' 000

දළ ලාභය	4 800
විකුණුම් පිරිවැය	7 200
වෙනත් ආදායම්	1 500
මෙහෙයුම් සහ මූල්‍ය වියදම්	4 500
වෙනත් විස්තීරණ ආදායම්	1 500

සමාගමේ ආදායම් බදු අනුපාතය බදු පෙර ලාභයෙන් 20% ක් වේ.

මෙම සමාගමේ 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත අනුපාත දක්වන්න.

- (අ) දළ ලාභ අනුපාතය (%) :.....
 (ආ) ශුද්ධ ලාභ අනුපාතය (%) :.....

47. සමාගමක් පෙල්ලම් බඩු වර්ගයක් නිපදවීමට සැලසුම් කරයි. දී ඇති කාලච්ඡේදයක් සඳහා මෙම නිෂ්පාදනයට අදාළ අයවැය තොරතුරු පහත පරිදි වේ.

ඒකකයක සෘජු ද්‍රව්‍ය පිරිවැය	රු.	2 300
ඒකකයක සෘජු ශ්‍රම පිරිවැය	රු.	1 000
ඒකකයක මුළු සෘජු පිරිවැය	රු.	<u>3 300</u>
සෘජු ශ්‍රම රේටය	පැයකට	රු. 200
නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය	සෘජු ශ්‍රම පැයකට	රු. 300
නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය	මුළු පිරිවැයෙන්	20%

පහත දැ දක්වන්න:

- (අ) ඒකකයක අයවැයගත නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු.
- (ආ) ඒකකයක අයවැයගත නිෂ්පාදන පිරිවැය රු.
- (ඇ) ඒකකයක අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය රු.

48. සමාගමක් 'බීටා' නම් වූ තනි භාණ්ඩයක් නිපදවනු ලබයි. පහත තොරතුරු එහි නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍යයකට අදාළ වේ.

අමුද්‍රව්‍යයෙහි වාර්ෂික පරිභෝජනය	ඒකක	10 000
ඇණවුම් පිරිවැය	ඇණවුමකට	රු. 400
රඳවා ගැනීමේ පිරිවැය	ඒකකයකට	රු. 200

පහත දැ දක්වන්න:

- (අ) මෙම අමුද්‍රව්‍යයේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ)
- (ආ) ආර්ථික ඇණවුම් ප්‍රමාණය මත පදනම්ව වසරකට කළ යුතු ඇණවුම් සංඛ්‍යාව

49. සමාගමක් විසින් තනි භාණ්ඩයක් නිපදවනු ලබන අතර එම ඒකකයක් රු. 60 කට විකුණනු ලබයි. සමාගම ඒකක 16 000 ක් විකුණන්නේ නම් ඒකකයක අලාභය රු. 10 ක් වන අතර ඒකක 40 000 ක් විකුණන්නේ නම් ඒකකයක ලාභය රු. 8 කි.

පහත දැ දක්වන්න:

- (අ) මුළු ස්ථාවර පිරිවැය රු.
- (ආ) ඒකක දායකය රු.
- (ඇ) සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකක :

50. සේවක කාර්යසාධනය දියුණු කිරීම සඳහා සමාගමක් එහි කර්මාන්තශාලාව වායුසම්කරණය කිරීමට තීරණය කරන ලදී. වායුසම්කරණයේ පිරිවැය රු. 1 500 000 ක් වේ. එහි ඵලදායී ජීව කාලය වසර 5 ක් වන අතර සුන්බුන් අගයක් නොමැත. සේවක කාර්යසාධනය වැඩි වීම නිසා වාර්ෂික ආදායම රු. 600 000 කින් වැඩි වේ යැයි ඇස්තමේන්තු කර ඇත. තව ද වායුසම්කරණය සඳහා රු. 240 000 ක අතිරේක නඩත්තු වියදමක් වාර්ෂිකව දැරීමට සිදු වේ. සමාගම එහි දේපළ, පිරියත සහ උපකරණ සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ.

මෙම යෝජිත ව්‍යාපෘතියට අදාළව පහත දැ දක්වන්න.

- (අ) පළමු වර්ෂයේ ඇස්තමේන්තුගත ශුද්ධ මුදල් ප්‍රවාහය රු.
- (ආ) අපේක්ෂිත වාර්ෂික ශුද්ධ ලාභය රු.

ලකුණ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2018 අගෝස්තු
கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2018 ஓகஸ்ட்
General Certificate of Education (Adv. Level) Examination, August 2018

ගිණුම්කරණය II
கணக்கீடு II
Accounting II

33 S II

2018.08.27 / 0830 - 1140

පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

අමතර කියවීමේ කාලය - මිනිත්තු 10 යි
மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
Additional Reading Time - 10 minutes

අමතර කියවීමේ කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

උපදෙස් :

- * පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න හයකට පමණක් පිළිතුරු සපයන්න.
- * සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
- * අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.

1. සීමිත හිරුක පොදු සමාගම සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක නිරත වේ. 2018.03.31 දිනට එහි ශේෂ පිරික්සුම පහත දී ඇත.

විස්තරය	හර (රු. '000)	බැර (රු. '000)
දේපළ, පිරිසක සහ උපකරණ - ධාරණ වටිනාකම	65 500	
ගැනුම්	41 850	
වෙළෙඳ ලැබිය යුතු දෑ	22 600	
2017.04.01 දිනට තොගය	9 750	
මුදල් සහ මුදල් සමාන දෑ	1 250	
පරිපාලන වියදම්	7 100	
බෙදාහැරීමේ පිරිවැය	9 850	
ගෙවූ ආදායම් බදු	1 100	
විකුණුම්		83 000
වෙළෙඳ ගෙවිය යුතු දෑ		12 500
2017.04.01 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන		670
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්		35 000
2017.04.01 දිනට ඉඩම මත ප්‍රත්‍යාගණන සංචිත		5 000
2017.04.01 දිනට රඳවාගත් ඉපැයුම්		6 880
උපචිත පරිපාලන වියදම්		250
බැංකු ණය		12 000
2017.04.01 දිනට ආදායම් බදු සඳහා ප්‍රතිපාදන (2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා)		450
කොමිස් ආදායම්		3 250
	<u>159 000</u>	<u>159 000</u>

අතිරේක තොරතුරු:

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත සඳහන් ගැලපීම් කළ යුතු වේ.

- (i) කොගය වර්ග තුනකින් සමන්විත වන අතර 2018.03.31 දිනට ඒවායේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය පහත පරිදි විය.

වර්ගය	පිරිවැය (රු.'000)	ශුද්ධ උපලබ්ධි අගය (රු.'000)
කිරි	4 200	4 400
හාල්	2 500	2 100
සීනි	3 800	3 900
එකතුව	<u>10 500</u>	<u>10 400</u>

- (ii) ප්‍රවර්තන වර්ෂය සඳහා පරිපාලන වියදම් පහත අයිතමවලින් සමන්විත වේ.

අයිතමය	රු.'000
ගෙවූ වැටුප්.....	2 700
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF)	90
අධ්‍යක්ෂ ගාස්තු.....	1 500
විගණන ගාස්තු.....	610
ක්ෂය වියදම්.....	2 200
එකතුව	<u>7 100</u>

- (iii) පරිපාලන වියදම්හි අඩංගු වැටුප් නිරූපණය කරනුයේ සේවකයන්ට ගෙවූ ශුද්ධ වැටුප ය. ශුද්ධ වැටුප ගණනය කර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට කරනු ලබන සේවක දායකය අඩු කිරීමෙන් පසුව ය. සේවක අර්ථසාධක අරමුදලට, සේවය සහ සේවක දායකයන් පිළිවෙළින් 15% ක් සහ 10% ක් වේ. කෙසේ වුව ද සේවක අර්ථසාධක අරමුදලට, ප්‍රවර්තන වර්ෂය සඳහා සේවය සහ සේවක දායකත්වයන් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවා නොමැති අතර එය ගිණුම් පොත්වල සටහන් කර නොමැත.

- (iv) 2018.03.31 දිනට දේපළ, පිරිසත සහ උපකරණ සහ ඒවායේ සම්බන්ධ ක්ෂයවල සංයුතිය පහත පරිදි විය.

විස්තරය	පිරිවැය මත වාර්ෂික ක්ෂය අනුපාතය	පිරිවැය/ ප්‍රත්‍යාගණන අගය (රු.'000)	සම්බන්ධ ක්ෂය (රු.'000)	ධාරණ වටිනාකම (රු.'000)
ඉඩම	—	25 500	—	25 500
ගොඩනැගිලි	5%	28 000	8 000	20 000
මෝටර් රථ	20%	16 500	4 500	12 000
කාර්යාල උපකරණ	10%	10 000	2 000	8 000
එකතුව		<u>80 000</u>	<u>14 500</u>	<u>65 500</u>

- (v) භාණ්ඩ බෙදාහැරීම සඳහා මෝටර් රථ භාවිත කරන අතර අනෙකුත් සියළුම දේපළ, පිරිසත සහ උපකරණ අයිතම පරිපාලන කටයුතු සඳහා භාවිත කෙරේ. ක්ෂය කළ හැකි සියළු වත්කම්, සරල මාර්ග ක්‍රමයට ක්ෂය කෙරේ. ප්‍රවර්තන වර්ෂය සඳහා ක්ෂය වෙන් කර ඇත.
- (vi) ව්‍යාපාරයේ ඉඩම 2015.03.31 දින ප්‍රථම වරට රු. 25 500 000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී. 2018.03.31 දින රු. 19 500 000 කට ඉඩම දෙවන වරට ප්‍රත්‍යාගණනය කර ඇති අතර එය මෙතෙක් ගිණුම්ගත කර නොමැත.
- (vii) රු. 4 000 000 ක් පිරිවැය වූ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2018.03.31 දින අවසන් කරන ලද අතර නව ගොඩනැගිල්ලට අදාළ ගැලපුම් නිසි පරිදි ගිණුම්ගත කර ඇත.
- (viii) පිරිවැය රු. 2 500 000 ක් වූ මෝටර් රථයක් 2018.03.31 දින රු. 1 500 000 කට විකුණන ලදී. මෙම මෝටර් රථය, 2016.10.01 දින මිල දී ගන්නා ලදී. මෙම විකිණීම නිසි පරිදි ගිණුම්ගත කර ඇති අතර මෝටර් රථය විකිණීමෙන් ලද අලාභය, බෙදාහැරීමේ පිරිවැය යටතේ සටහන් කර ඇත.
- (ix) වර්ෂය තුළදී වෙනත් කිසිදු දේපළ, පිරිසත සහ උපකරණ අත්පත් කර ගැනීම් හෝ ඉවත් කිරීම් හෝ නොවී ය.
- (x) වසරක වගකීම් සහතික කාලයක් සහිතව සමාගම භාණ්ඩ විකුණනු ලබයි. පසුගිය වර්ෂය තුළ කරන ලද විකුණුම් සඳහා ප්‍රවර්තන වර්ෂය තුළදී සමාගම විසින් වගකීම් සහතික වියදම් ලෙස රු. 450 000 ක් ගෙවා ඇත. මෙය ප්‍රවර්තන වර්ෂයේ බෙදාහැරීමේ පිරිවැය යටතේ ඇතුළත් කර ඇත. 2018.03.31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන ලෙස රු. 750 000 ක් ඇස්තමේන්තු කර ඇත.

- (xi) බැංකු ණය 2018.03.31 දින ලබාගත් අතර එය 2019.03.31 දිනෙන් ආරම්භ වී රු. 3 580 000 බැගින් වූ වාර්ෂික වාරික 5 කින් ගෙවනු ලැබේ. වාර්ෂික ණය පොලී අනුපාතය 15% ක් වේ.
- (xii) පෙර වර්ෂය සඳහා ගෙවූ රු. 350 000 ක් සහ ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු තුන සඳහා කළ ගෙවීම්, ගෙවූ ආදායම් බදු තුළ අන්තර්ගත වේ. ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුව සඳහා ආදායම් බදු වගකීම රු. 400 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය මූල්‍ය ප්‍රකාශනවල ගැළපිය යුතු වේ.

අවශ්‍යවන්නේ:

LKAS 1 (මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම) ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත හිරුක පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන් ද ඇතුළුව):

- (1) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- (2) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය
- (3) 2018.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(මුළු ලකුණු 20 යි)

2. (අ) අමල්, බිමල් සහ චමල් හවුල් ව්‍යාපාරය නිෂ්පාදන ව්‍යාපාරයක නිරත වේ. 2017.03.31 දිනට එහි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.'000
තොගය:	
අමුද්‍රව්‍ය	600
නොනිමි (නිෂ්පාදන පිරිවැයට අගය කළ).....	800
නිමි භාණ්ඩ	1 200
ප්‍රාග්ධන ගිණුම්:	
අමල්	10 000
බිමල්	6 000
චමල්	4 000
උගත ගිණුම්:	
අමල්	1 200
බිමල්	1 000
චමල්	600
ණය ගිණුම - අමල්	4 000

අතිරේක තොරතුරු:

- (i) හවුල් ව්‍යාපාර ගිවිසුමෙහි කොන්දේසි පහත පරිදි වේ:
 - අමල්, බිමල් සහ චමල් පිළිවෙළින් 5:3:2 අනුපාතයට ලාභාලාභ බෙදා ගනී.
 - ප්‍රාග්ධන ගිණුම්වල ආරම්භක ශේෂ මත 10% ක වාර්ෂික පොලියක් හවුල්කරුවන්ට හිමි වේ.
 - හවුල්කරුවන් විසින් සපයන ණය සඳහා 12% ක වාර්ෂික පොලියක් හිමි වේ.
- (ii) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයා ඇත.

	රු.'000
අමුද්‍රව්‍ය ගැනුම්	1 400
සාප්ත වේතන	700
පරිපාලන සහ බෙදාහැරීමේ වියදම්.....	2 350
මූල්‍ය වියදම්.....	350
විකුණුම්	9 700
නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	300
(iii) 2018.03.31 දිනට තොග:	
අමුද්‍රව්‍ය	1 000
නොනිමි (නිෂ්පාදන පිරිවැයට අගය කළ)	600
නිමි භාණ්ඩ	1 500

[ගතරවැනි පිටුව බලන්න.

- (iv) අමල්ගේ ණය සඳහා පොලිය ගෙවා නොමැති අතර ඒ සඳහා කිසිදු සටහනක් පොත්වල තබා නොමැත.
- (v) කර්මාන්තශාලාවෙහි කළමනාකරු ලෙස සේවය කිරීම වෙනුවෙන් වමල්ට රු. 10 000 ක මාසික වේතනයක් ගෙවනු ලැබේ. වමල්ට මාස 10 ක් සඳහා ගෙවන ලද වැටුප, නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය තුළ ඇතුළත් කර ඇත. ඉතිරි කාලච්ඡේදය සඳහා වැටුප් ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොමැත.
- (vi) ප්‍රවර්තන වර්ෂය සඳහා ක්ෂය රු. 1 400 000 ක් වන අතර එය පරිපාලන සහ බෙදාහැරීමේ වියදම් යටතේ ගිණුම්ගත කර ඇත. මෙම වටිනාකම කර්මාන්තශාලාව සහ පරිපාලන කාර්යාලය අතර සමානව බෙදාහැරිය යුතු වේ.
- (vii) අසනීප තත්ත්වයක් නිසා 2018.03.31 දින සිට බිමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. එදිනට ඔහුගේ කීර්තිනාම කොටස රු. 2 100 000 ක් ලෙස ඇස්තමේන්තු කර ගිණුම්ගත කර ඇත. ඔහුට ගෙවිය යුතු මුදලින් රු. 3 000 000 ක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශ්‍රාම යාමේදී ගෙවූ අතර ඉතිරි මුදල ණය ගිණුමකට මාරු කරන ලදී. අමල් සහ වමල් පිළිවෙළින් 5:2 අනුපාතයට ලාභාලාභ බෙදාගැනීමින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟ විය.

අවශ්‍යවන්නේ:

- (1) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අමල්, බිමල් සහ වමල් හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ට කරන ලද විසර්ජනයන් ද සහිතව)
- (2) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම්
- (3) බිමල්ගේ ණය ගිණුම

(ලකුණු 10 යි)

- (ආ) පලතුරු බීම සැකසුම් සමාගමක් වර්ග දෙකක පලතුරු බීම (අඹ සහ අන්නාසි) නිෂ්පාදනය කරනු ලබයි. සැකසුම් සහ බෝතල් කිරීම් යන නිෂ්පාදන අංශ දෙකකින් සමන්විත කර්මාන්තශාලාවක් සහ සේවා අංශයක් වන ගබඩාවක් මෙම සමාගම සතුව වේ. කර්මාන්තශාලාව සහ ගබඩාව වෙන් වෙන් ගොඩනැගිලිවල පිහිටා ඇත. වසරක කාලයක් සඳහා ඒකක 50 000 ක ක්‍රියාකාරී මට්ටමේදී අයවැයගත තොරතුරු පහත පරිදි වේ.

විස්තරය	කර්මාන්තශාලාව (රු.)	ගබඩාව (රු.)	එකතුව (රු.)
කුලී	180 000	50 000	230 000
වක්‍ර වේතන	?	?	400 000
විදුලි වියදම්	120 000	30 000	150 000
යන්ත්‍ර රක්ෂණ	90 000	20 000	110 000
ගොඩනැගිලි සඳහා වරිපණම්	90 000	30 000	120 000
ආරක්ෂක සේවා සඳහා ගාස්තු	?	?	360 000

විස්තරය	සැකසුම්	බෝතල් කිරීම්	ගබඩාව
වක්‍ර සේවක සංඛ්‍යාව	10	15	15
තුම් ප්‍රමාණය (වර්ග මීටර්)	12 000	18 000	8 000
නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය (රු.)	400 000	200 000	—
සිසිල්කරණ යන්ත්‍රයේ පිරිවැය (රු.)	—	—	250 000
කාලච්ඡේදය සඳහා යන්ත්‍ර පැය	100 000	65 000	—
ආරක්ෂක සේවක සංඛ්‍යාව	2	2	8
කාලච්ඡේදය සඳහා මුළු කිලෝවොට් පැය	3 000	2 000	1 000

අතිරේක තොරතුරු:

- නිෂ්පාදන යන්ත්‍ර සහ සිසිල්කරණ යන්ත්‍රය වාර්ෂිකව පිළිවෙළින් 10% සහ 8% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලබයි.
- ගබඩාවෙහි මුළු පොදුකාර්ය පිරිවැය, නිෂ්පාදන යන්ත්‍රවල පිරිවැය මත සැකසුම් සහ බෝතල් කිරීමේ අංශ අතර නැවත විභජනය කරනු ලැබේ.
- නිෂ්පාදන අංශවල පොදුකාර්ය පිරිවැය, යන්ත්‍ර පැය මත අන්තර්ග්‍රහණය කෙරේ.

PAPERMASTER.LK

(iv) පහත තොරතුරු අඟ බිම් බෝතලයකට අදාළ වේ.

විස්තරය	එක් බෝතලයක් සඳහා
ගත කළ සත්‍ය කාලය: සැකසුම් අංශය	මිනිත්තු 12
බෝතල් කිරීමේ අංශය	මිනිත්තු 6
සෘජු පිරිවැය: අමුද්‍රව්‍ය	රු. 6.40
ශ්‍රමය	රු. 5.00
නිෂ්පාදන නොවන විචල්‍ය පොදුකාර්ය පිරිවැය	රු. 4.00

(v) නිෂ්පාදන නොවන ස්ථාවර පොදුකාර්ය පිරිවැය රු. 300 000 කි.

(vi) එක් එක් භාණ්ඩයෙහි විකුණුම් මිල මත ලාභ ආන්තිකය 20% කි.

අවශ්‍යවන්නේ:

- (1) විභජන පදනම් පැහැදිලිව දක්වමින් පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව (සේවා අංශයේ පොදුකාර්ය පිරිවැය නැවත විභජනය ද ඇතුළුව)
- (2) සැකසුම් සහ බෝතල් කිරීමේ අංශ දෙක සඳහා පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත
- (3) අඟ බිම් බෝතලයක නිෂ්පාදන පිරිවැය
- (4) අඟ බිම් බෝතලයක අයවැයගත විකුණුම් මිල

(කෙණ 10 යි)

(මුළු කෙණ 20 යි)

3. 2018.01.01 දින සමන් විසින් ලිපිද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ව්‍යාපාරයෙහි සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලබයි. ව්‍යාපාරයේ කළමනාකරු ලෙස සමන් සේවය කරන අතර විකුණුම් සහ තොග පවත්වාගෙන යාම සඳහා සහාය වීමට සේවකයකු බඳවා ගන්නා ලදී.

2018 ජනවාරි මාසයේදී පහත ගනුදෙනු ව්‍යාපාරය තුළ සිදු විය.

අංකය	දිනය	වෙක්පත් අංකය	ගනුදෙනුව
1	01/01		සමන් මුදලින් රු. 600 000 ක් ආයෝජනය කරන ලද අතර රු. 180 000 ක් වටිනා ලී බඩු ගෙන එන ලදී.
2	01/03	5001	රු. 300 000 ක ලිපිද්‍රව්‍ය අත්පිට මුදලට මිල දී ගන්නා ලදී.
3	01/07	4450	රු. 100 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රු. 150 000 කට අත්පිට මුදලට විකුණන ලදී.
4	01/10		රු. 150 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රු. 200 000 කට ගාමිණීගේ ණයට විකුණන ලදී.
5	01/12		රු. 400 000 ක ලිපිද්‍රව්‍ය සීමිත ජයමාල් පොදු සමාගමෙන් ණයට මිල දී ගන්නා ලදී.
6	01/12		රු. 300 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රු. 280 000 කට නිමල්ගේ ණයට විකුණන ලදී.
7	01/15	6005	ගාමිණීගේ ලැබිය යුතු මුළු මුදල ලැබුණි.
8	01/18	2005	රු. 150 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රු. 120 000 කට අත්පිට මුදලට විකුණන ලදී.
9	01/25	5002 5003	වැටුප් ගෙවීම්: සමන් රු. 50 000 සහායක රු. 25 000
10	01/26	5004	මාසය සඳහා කාර්යාල වියදම් රු. 40 000 ක් දරන ලද අතර එයින් රු. 30 000 ක් ගෙවන ලදී.
11	01/29	3010	රු. 10 000 ක වට්ටමක් ලබා දීමෙන් පසු නිමල්ගේ ලැබිය යුතු මුළු මුදල ලැබුණි.
12	01/30	5005	සීමිත ජයමාල් පොදු සමාගමට ගෙවිය යුතු මුදල පියවන ලදී.

2018.02.03 දින ලද, ජනවාරි මාසය සඳහා ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනය පහත දැක්වේ.

සමත් වෙළෙඳපොළ ගිණුම් අංකය: 5063-7000-8002				
දිනය	විස්තරය	ගර (රු.)	බැර (රු.)	ශේෂය (රු.)
01/01	මුදල් තැන්පතු		600 000	600 000
01/03	වෙක්පත් අංක 5001	300 000		300 000
01/07	වෙක්පත් අංක 4450		150 000	450 000
01/15	වෙක්පත් අංක 6005		200 000	650 000
01/18	වෙක්පත් අංක 2005		120 000	770 000
01/25	වෙක්පත් අංක 5002	50 000		
	වෙක්පත් අංක 5003	25 000		695 000
01/26	වෙක්පත් අංක 5004	30 000		
	බැංකු ගාස්තු	5 000		660 000
01/31	ශේෂය			660 000

අවශ්‍යවන්නේ:

- (1) අංක 1 සිට 12 දක්වා ගනුදෙනුවල බලපෑම (අගයන් සහිතව) ගිණුම්කරණ සම්කරණය භාවිත කරමින් පෙන්නුම් කර එක් එක් අගය ඉදිරියෙන් එය වැඩි වේ නම් (+) ද, අඩු වේ නම් (-) ද යන්න සඳහන් කරන්න. (පිළිතුරු සැපයීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න.)

(රු.'000)

ගනුදෙනු අංකය	වත්කම්				වගකීම්		ගිණිකම්	
	දේපළ, පිරිශත සහ උපකරණ	නොගෙය	වෙළෙඳ ලැබිය යුතු දෑ	මුදල්	වෙළෙඳ ගෙවිය යුතු දෑ	වෙනත් ගෙවිය යුතු දෑ	ප්‍රාග්ධනය	රඳවාගත් ඉපයුම්

- (2) 2018.01.31 දිනෙන් අවසන් මාසය සඳහා මුදල් ලැබීම් පරිනලය

- (3) 2018 ජනවාරි මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශනය (බැංකු ප්‍රකාශනයෙහි ශේෂයෙන් ආරම්භ කරන්න.)
(මුළු ලකුණු 15 යි)

4. සීමිත මිනුන් පුද්ගලික සමාගම පොත්සලක් පවත්වාගෙන යනු ලැබේ. 2018 මාර්තු මාසය සඳහා එහි ගනුදෙනු පහත පරිදි වේ.

වටිනාකම (රු.)

නාදන් ප්‍රකාශකයන් සමග ගනුදෙනු:

පොත් ණයට ගැනුම් (ඉන්වොයිස් අංක 15670)	550 000
පිරිවිතර හා නොගැළපුන පොත් ආපසු යැවුම්	50 000
5% ක මුදල් වට්ටමකට යටත්ව මුදල් ගෙවීම්	475 000
අත්පිට මුදලට පොත් මිලට ගැනුම්	100 000

සමහර ප්‍රකාශකයන් සමග ගනුදෙනු:

පොත් ණයට ගැනුම් (ඉන්වොයිස් අංක 13209) - ලැයිස්තුගත මිල	410 000
අඩුකළ වෙළෙඳ වට්ටම	10 000
මුදල් ගෙවීම්	300 000
අත්පිට මුදලට පොත් මිලට ගැනුම්	150 000

විකුණුම් (විකුණුම් මිල මත 20% ක ලාභ ආන්තිකයක් සහිතව):

මුදලට	800 000
ණයට	500 000
ණයගැතියන්ගෙන් මුදල් ලැබීම්	420 000

[ගත්වැඩි පිටුව බලන්න.

සේවකයන්ට වැටුප් ගෙවීම්:

කළමනාකරු - ජීනදාස	63 000
ගබඩා පාලක - සිරිපාල	45 000
විකුණුම් සහායක - සුගත්	27 000
කුලී ගෙවීම්	72 000

අතිරේක තොරතුරු:

- (i) 2018 මාර්තු මාසය සඳහා සියලු සේවකයන්ට වැටුප් ගෙවා ඇත්තේ පහත දෑ අඩු කිරීමෙන් පසුව ය.
 සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායකය දළ වැටුපෙන් 8% යි.
 සේවක සුබසාධක අරමුදලට මාසික දායකය දළ වැටුපෙන් 2% යි.
- (ii) සමාගම, සේවක අර්ථසාධක අරමුදලට (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට (ETF) පිළිවෙළින් දළ වැටුපෙන් 12% ක් සහ 3% ක් ලෙස දායක වේ.
- (iii) සෑම මාසයකම EPF, ETF සහ සුබසාධක අරමුදල් සඳහා ඊට පසුව එළැඹෙන මාසයේ 10 වන දින සමාගම මුදල් ප්‍රේෂණය කරනු ලබයි.
- (iv) 2018.03.01 දිනට වත්කම් සහ වගකීම්වල ධාරණ වටිනාකම්:
- | | |
|---|------------|
| අයිතමය | රු. |
| පොත් තොගය | 150 000 |
| වෙළෙඳ ගෙවිය යුතු දෑ | 120 000 |
| වෙළෙඳ ලැබිය යුතු දෑ | 180 000 |
| ගෙවිය යුතු EPF | 30 000 |
| ගෙවිය යුතු ETF | 4 500 |
| සේවක සුබසාධක අරමුදලට ගෙවිය යුතු මුදල..... | 3 000 |
| මුදල් | 50 000 |
- (v) කුලියට ගත් ගොඩනැගිල්ලක පොත්හල පවත්වාගෙන යන අතර ගෙවන ලද කුලිය 2018.03.01 දින සිට ඉදිරි මාස හයක කාලයකට අදාළ වේ.

අවශ්‍යවන්නේ:

- (1) පහත ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරමින් 2018 මාර්තු මාසය සඳහා වැටුප් ලේඛනය:

සේවකයාගේ නම	දළ වැටුප (රු.)	අඩු කිරීම් (රු.)		මුළු අඩු කිරීම් (රු.)	ශුද්ධ වැටුප (රු.)	සේවක දායකත්වය (රු.)	
		EPF	සේවක සුබසාධක අරමුදල			EPF	ETF

- (2) 2018.03.31 දිනෙන් අවසන් මාසය සඳහා සේවකයන්ට අදාළ මුළු වියදම (එක් එක් වියදම් අයිතමය වෙත වෙනම දක්වන්න.)
- (3) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගැනුම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නලය
- (4) 2018.03.31 දිනට පහත වත්කම් සහ වගකීම්:
- පොත් තොගය
 - වෙළෙඳ ලැබිය යුතු දෑ
 - වෙළෙඳ ගෙවිය යුතු දෑ
 - වෙනත් ගෙවිය යුතු දෑ
 - ඉදිරියට ගෙවූ වියදම්

(මුළු ලකුණු 15 යි)

PAPERMASTER.LK

5. (අ) සමාගමක් පිරිවැය රු. 4 000 000 ක් වූ නව යන්ත්‍රයක් මිල දී ගැනීමට තීරණය කර ඇති අතර එහි අපේක්ෂිත ඵලදායී ජීව කාලය වසර 4 ක් වේ. 10% ක වට්ටම් සාධකය යටතේ මෙම ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය රු. 600 000 ක් බව ලෙස ගණනය කර ඇත. කෙසේ වුව ද මෙම ගණනය කිරීමේදී පහත මුදල් ප්‍රවාහ අයිතම සැලකිල්ලට ගෙන නොමැති බව සමාගමේ ගණකාධිකාරීවරයා විසින් පසුව සොයාගන්නා ලදී.

අයිතම අංක	විස්තරය	වටිනාකම (රු.'000)
1	වාර්ෂික මෙහෙයුම් වියදම් ඉතිරිය	300
2	පැරණි යන්ත්‍රයේ විකුණුම් මිල	200
3	ව්‍යාපෘති කාලය අවසානයේදී නව යන්ත්‍රයේ විකුණුම් මිල	500
4	නව යන්ත්‍රයේ සවිකිරීම් ගාස්තු	1 200
5	මධ්‍යම පරිසර අධිකාරියට ගෙවිය යුතු වාර්ෂික දායක මුදල (පළමු වසර අවසානයේ සිට ගෙවිය යුතු වේ.)	200

10% වට්ටම් සාධකය:

වසර	0	1	2	3	4
10% වට්ටම් සාධකය	1	0.91	0.83	0.75	0.68

අවශ්‍යවන්නේ:

- (1) ඉහත අංක 1 - 5 දක්වා ඇති අයිතමවලට අදාළ වාර්ෂික මුදල් ගලා ඒම් (+) ලෙස සහ ගලා යාම් (-) ලෙස අගයන් සහිතව දක්වන්න. (පහත ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න.)

(රු.'000)

අයිතම අංකය	වසර				
	0	1	2	3	4
1					
2					
3					
4					
5					

- (2) 10% වට්ටම් සාධකයේදී ව්‍යාපෘතියේ සංශෝධිත ශුද්ධ වර්තමාන අගය සහ නිර්දේශය

(කෙටුණු 05 හි)

- (ආ) පාසලක ආදි ශිෂ්‍ය සංගමයක, 2017.01.01 දිනට සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පහත දැක්වේ:

විස්තරය	රු.'000
වත්කම්:	
දේපළ, පිරියත සහ උපකරණ - ධාරණ වටිනාකම	4 500
ලිපිද්‍රව්‍ය තොගය	80
10% ස්ථාවර තැන්පතුව	1 400
මුදල්	20
	6 000
හිමිකම් සහ වගකීම්:	
සමුච්චිත අරමුදල	4 580
ගොඩනැගිල්ල ඉදිකිරීමේ අරමුදල	1 400
උපචිත විදුලි වියදම්	20
	6 000

අතිරේක තොරතුරු:

- 2017 වසර තුළදී සාමාජිකත්වය ලබාගත් අය ද ඇතුළුව 2017.12.31 දිනට සංගමයේ සාමාජිකයන් ගණන 800 ක් විය.
- ගොඩනැගිල්ල ඉදිකිරීමේ අරමුදල සඳහා ලද මුදල් යොදා ගනිමින් 2016.12.31 දින මාස හයක කාලයක් සඳහා ස්ථාවර තැන්පතුව ආරම්භ කරන ලදී.
- වසර තුළ මුදල් ලැබීම්:
 - රු. 1 000 බැගින් නව සාමාජිකයින් 50 දෙනෙකුගේ ඇතුළත් වීමේ ගාස්තු (සියලු ම නව සාමාජිකයින් 2017.01.01 දින සංගමයට බැඳුනි.)
 - සාමාජිකයකුගෙන් රු. 2 000 බැගින් සාමාජිකයන් 640 කගෙන් වාර්ෂික සාමාජික මුදල් ලැබී ඇත.
 - 2017.07.01 දින ස්ථාවර තැන්පතුව කල්පිරුණු අතර පොලී ආදායම ද සහිතව මුදල් ලැබුණි.

(iv) වසර තුළ ගෙවීම්:

- 2016 දෙසැම්බර් මාසය සඳහා ගෙවිය යුතු රු. 20 000 ද ඇතුළුව රු. 120 000 ක විදුලි ගාස්තු ගෙවීම
- වාර්ෂික මහා සභා රැස්වීම සඳහා සංග්‍රහ වියදම් රු. 170 000
- ලිපිද්‍රව්‍ය මිල දී ගැනුම් රු. 200 000 (2017.12.31 දිනට ලිපිද්‍රව්‍ය තොගය රු. 40 000 ක් විය.)
- නඩත්තු වියදම් රු. 160 000
- ස්ථාවර තැන්පතුව කල්පිරීමෙන් ලද මුදලින් රු. 1 000 000 ක් භාවිත කරමින් සංගමයේ ගොඩනැගිල්ල ඉදිකර අවසාන කිරීම

(v) සංගමයේ වාර්ෂික සුභද හමුව 2017.12.31 දින නව ගොඩනැගිල්ලෙහි පවත්වන ලදී. ඒ සඳහා රු. 550 000 ක වියදමක් දරන ලද අතර එය 2018.01.10 වන දින ගෙවන ලදී.

(vi) දේපළ, පිරියත සහ උපකරණ වාර්ෂික ක්ෂය රු. 450 000 ක් විය.

අවශ්‍යවන්නේ:

ආදි ශිෂ්‍ය සංගමය සඳහා:

- (1) 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ගිණුම
- (2) 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
- (3) 2017.12.31 දිනට හිමිකම (පහත ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න.)

විස්තරය	හිමිකම් අයිතම (රු.'000)	
	සමුච්චිත අරමුදල	ගොඩනැගිල්ල ඉදිකිරීමේ අරමුදල
2017.01.01 දිනට ශේෂය		
එකතු කිරීම්:		
.....		
.....		
අඩු කිරීම්:		
.....		
.....		
2017.12.31 දිනට ශේෂය		

(ලකුණු 10 යි)

(මුළු ලකුණු 15 යි)

6. 2018.03.31 දිනට සහ 2017.03.31 දිනට සීමිත බෝවත්ත පොදු සමාගමේ සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත දී ඇත.

විස්තරය	2018.03.31 දිනට (රු.'000)	2017.03.31 දිනට (රු.'000)
දේපළ, පිරියත සහ උපකරණ-ධාරණ වටිනාකම	28 000	19 000
තොග	9 680	8 800
වෙළෙඳ ලැබිය යුතු දෑ	9 500	10 500
මුදල් සහ මුදල් සමාන දෑ	5 020	2 200
මුළු වත්කම්	<u>52 200</u>	<u>40 500</u>
ප්‍රකාශිත ප්‍රාග්ධනය-සාමාන්‍ය කොටස්	22 800	18 000
ප්‍රත්‍යාගණන සංචිතය	2 000	—
රඳවාගත් ඉපැයුම්	5 200	2 500
දිගුකාලීන ණය	10 500	10 100
වෙළෙඳ ගෙවිය යුතු දෑ	8 600	8 100
ආදායම් බදු සඳහා ප්‍රතිපාදන	500	400
බැංකු අයිරාව	2 600	1 400
මුළු හිමිකම සහ වගකීම්	<u>52 200</u>	<u>40 500</u>

/දැමැති පිටුව බලන්න.

අතිරේක තොරතුරු:

- (i) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බදු පෙර සහ බදු පසු ලාභ පිළිවෙළින් රු. 6 000 000 ක් සහ රු. 4 500 000 ක් විය.
- (ii) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දිගුකාලීන ණය මත මුළු පොලී වියදම රු. 600 000 ක් විය. මෙහි උපචිත පොලිය රු. 400 000 ක් වන අතර එය වැරදීමකින් 2018.03.31 දිනට දිගුකාලීන ණය ශේෂයට එකතු කර ඇත.
- (iii) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්ෂය වියදම රු. 1 250 000 ක් විය. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී නව මෝටර් රථයක් අත්පිට මුදලට මිල දී ගත් අතර ඉඩම් ප්‍රථම වරට ප්‍රත්‍යාගණනයෙන් අතිරික්තයක් ඇති විය. වර්ෂය තුළදී වෙනත් කිසිදු දේපළ, පිරිසක සහ උපකරණ අත්පත් කර ගැනීමක් හෝ ඉවත් කිරීමක් හෝ නොමැත.
- (iv) වර්ෂය තුළදී සමාගම විසින් ප්‍රසිද්ධ කොටස් නිකුත්වූයේ කරන ලද අතර 2018.01.01 දින සාමාන්‍ය කොටස්කරුවන්ට අතුරු ලාභාංශයක් ගෙවන ලදී.
- (v) දිගුකාලීන ණය, 2020.03.31 දින සිට ගෙවිය යුතු වේ.

අවශ්‍යවන්නේ:

- (1) LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතයට අනුව 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ ගණනය කිරීමට වක්‍ර ක්‍රමය භාවිත කරන්න.)

(ලකුණු 10 යි)

- (2) ප්‍රවර්තන වර්ෂය සඳහා පහත අනුපාත:

- (i) ජංගම අනුපාතය
- (ii) ක්ෂණික වත්කම් අනුපාතය
- (iii) හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය
- (iv) ණය-හිමිකම් අනුපාතය
- (v) පොලී ආවරණ අනුපාතය

(ලකුණු 05 යි)

(මුළු ලකුණු 15 යි)

7. (අ) තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන සමාගමක වාර්ෂික මෙහෙයුම් ධාරිතාව ඒකක 1 500 කි. 2019 වර්ෂය සඳහා මෙම භාණ්ඩයේ අයවැයගත තොරතුරු පහත දී ඇත.

වාර්ෂික නිෂ්පාදනය සහ විකුණුම් ඒකක 1 200

ඒකකයක් සඳහා රු.:

විකුණුම් මිල	1 200
සෘජු අමුද්‍රව්‍ය	160
සෘජු ශ්‍රමය (ඒකක මත පදනම්ව ගෙවූ)	180
විචල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	100
විචල්‍ය නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය	200

වාර්ෂික ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු. 132 000

වාර්ෂික ස්ථාවර නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය රු. 180 000

අවශ්‍යවන්නේ:

- (1) ඒකකයක විචල්‍ය පිරිවැය
- (2) ඒකකයක නිෂ්පාදන පිරිවැය
- (3) ඒකකයක ලාභය
- (4) ක්‍රියාකාරී මට්ටම ඒකක 1 500 දී මුළු පිරිවැය

(ලකුණු 05 යි)

PAPERMASTER.LK

(ආ) මහනුවර පිහිටි අධ්‍යාපන ආයතනයක් ගිණුම්කරණ ඩිජිටල් පාඨමාලාවක් හඳුන්වා දීමට සැලසුම් කරමින් සිටී. එය කුලියට ගත් ස්ථානයක සති අන්තවල පවත්වනු ලබයි. මෙම පාඨමාලාව විෂයන් 10 කින් සමන්විත වන අතර සෑම විෂයක්ම පැය 15 බැගින් උගන්වනු ලබයි. මෙම පාඨමාලාවෙහි කාලය මාස 6 කි. තව ද පාඨමාලාව අවසානයේදී සෑම සිසුවකු විසින්ම ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ.

මෙම පාඨමාලාවේ අයවැයගත ආදායම් සහ වියදම් පහත දී ඇත.

ආදායම්:

පාඨමාලා ගාස්තු	ශිෂ්‍යයකුට රු. 60 000
විභාග ගාස්තු	ශිෂ්‍යයකුට රු. 5 000

වියදම්:

කට්ඨාසවාර්ගවලින් ගෙවීම්:

-දේශන ගාස්තු	පැයකට රු. 2 000
-පැවරුම් ලකුණු කිරීමේ ගාස්තු	එක් ශිෂ්‍යයකුට එක් විෂයක් සඳහා රු. 600
-ව්‍යාපෘති වාර්තා ඇගයීමේ ගාස්තු	එක් වාර්තාවකට රු. 10 000
අධ්‍යයන ද්‍රව්‍ය පිරිවැය	එක් ශිෂ්‍යයකුට එක් විෂයක් සඳහා රු. 500
පාඨමාලා කළමනාකරුගේ වැටුප	මසකට රු. 45 000
ගොඩනැගිලි කුලී	මසකට රු. 40 000
මෙහෙයුම් වියදම්	මාස 6 ක කාලසීමාවකට රු. 70 000
විභාග වියදම්	එක් ශිෂ්‍යයකුට එක් විෂයක් සඳහා රු. 400

අවශ්‍යවන්නේ:

- (1) ශිෂ්‍යයකුගේ දායකය
- (2) පාඨමාලාවේ මුළු ස්ථාවර පිරිවැය
- (3) පාඨමාලාවේ මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා බඳවාගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව
- (4) රු. 200 000 ක ලාභයක් ඉපැයීමට පාඨමාලාවට බඳවා ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව
- (5) අපේක්ෂිත ලාභය සහ බඳවා ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව පිළිවෙළින් රු. 350 000 ක් සහ 30 ක් නම්, එක් ශිෂ්‍යයකුගෙන් අය කළ යුතු අවම පාඨමාලා ගාස්තුව

(කෙණ 10 යි)
(මුළු කෙණ 15 යි)
